

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2021(2022)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2021(2022)
General Certificate of Education (Ord. Level) Examination, 2021(2022)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II

උපදෙස්:

- * පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- * උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. ඊට වැඩියෙන් ලියා ඇති පිළිතුරු, අයදුම්කරු විසින් කපා හැර නොමැති අවස්ථාවලදී ලකුණු නොකර ම කපා ඔරිනු ලැබේ.

1. පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

කළමනාකරණ උපාධිධාරියකු වූ අවදානම් දැරීමට කැමති සුභවාදී අදහස් දරන දිවෘත්, සංචාරක පාරාදීසයක් වූ කොග්ගල ග්‍රාමයේ වාසය කරයි. ඔහු මධ්‍යම මට්ටමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට කොග්ගල වැව හරහා මධ්‍යම මට්ටමට යාම සඳහා බෝට්ටු සේවා සැපයීමට 'ගගුලි සඟරි' නමින් ව්‍යාපාරයක්, තමා සතු රු. 800 000 ක මුදල ද, වාර්ෂිකව 12%ක පොලියට රු. 500 000 ක බැංකු ණයක් ද යොදවා 2022.01.01 දින ආරම්භ කළේ ය. එදින ම ඔහු රු. 800 000 කට සඟරි බෝට්ටුවක් ද රු. 120 000 කට ආරක්ෂිත ඇඳුම් කට්ටල ද අත්පිට මුදලට ගත් අතර, රු. 35 000 ක මාසික වැටුපකට පළපුරුදු බෝට්ටු රියදුරකු වූ තිලක් ද, රු. 10 000 ක මාසික වැටුපකට නුපුහුණු සේවකයකු වූ කුමාර ද බඳවා ගත්තේ ය. එදින ම සංචාරක නිකේතන බහුව පිහිටි මධ්‍යම මට්ටමට ඉතා නුදුරින් ව්‍යාපාරික ස්ථානය සඳහා ගොඩනැගිල්ලක් මසකට රු. 7 000 ක කුලී පදනම මත ලබා ගන්නා ලදී.

2022.01.31 දිනෙන් අවසන් මාසය තුළ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

	රු.
● ගෙවූ ඉන්ධන වියදම්	85 000
● ගෙවූ රක්ෂණ ගාස්තු	8 000
● ගෙවූ තොටුපළ ගාස්තු	15 000
● ගෙවූ වෙනත් වියදම්	20 000
● ලැබූ මුළු බෝට්ටු සේවා ආදායම	310 000

ජනවාරි මාසයේ ව්‍යාපාරයේ ආදායම් හා වියදම් විශ්ලේෂණය කිරීමෙන් පසු, පෙබරවාරි මාසයේ සිට තවත් සඟරි බෝට්ටු දෙකක් ණය පදනම මත ලබාගෙන ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට දිවෘත් තීරණය කර ඇත.

අමතර තොරතුරු :

- සඟරි බෝට්ටුව වාර්ෂිකව 12% බැගින් සහ ආරක්ෂක ඇඳුම් කට්ටල වාර්ෂිකව 50% බැගින් ක්ෂය කළ යුතු ය.
- ජනවාරි මාසයේ විදුලි බිල රු. 1 000 කි. එය 2022.01.31 දින වන විටත් ගෙවා නොමැත.
- ජනවාරි මාසයට අදාළ, බෝට්ටු රියදුරු සහ නුපුහුණු සේවක වැටුප ජනවාරි මාසය තුළ දී ගෙවා ඇති අතර, ගොඩනැගිලි කුලිය 2022.01.31 දින තෙක් ගෙවා නොමැත.

(i) (අ) 'ගගුලි සඟරි' ව්‍යාපාරය මගින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව කුමක් ද?

(ආ) ව්‍යාපාර හිමිකාරත්වය අනුව 'ගගුලි සඟරි' ව්‍යාපාරය අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?

(ii) 'ගගුලි සඟරි' ව්‍යාපාරයේ, ව්‍යාපාර පරිසර සාධක පහක් පහත දැක්වේ.

- (අ) කොග්ගල සංචාරක පාරාදීසය
- (ආ) දිවෘත්ගේ කළමනාකරණ උපාධිය
- (ඉ) පළපුරුදු බෝට්ටු රියදුරු, තිලක්
- (ඊ) නුපුහුණු සේවක, කුමාර
- (උ) ව්‍යාපාර ස්ථානයට නුදුරින් පිහිටි මධ්‍යම මට්ටමට

ඉහත එක් එක් ව්‍යාපාර පරිසර සාධකය 'ගගුලි සඟරි' ව්‍යාපාරයට ශක්තියක් ද, දුර්වලතාවක් ද, අවස්ථාවක් ද, තර්ජනයක් ද යන්න දක්වන්න. (පිළිතුරු ලිවීම සඳහා පහත ආකාරයේ වගුවක් භාවිත කරන්න. පළමු පරිසර සාධකය (අ) සඳහා පිළිතුරු දී ඇත.)

[අවම වැනි පිටුව බලන්න.

ව්‍යාපාර පරිසර සාධකය	
(අ)	අවස්ථාවකි
(ආ)	
(ඉ)	
(ඊ)	
(උ)	

- (iii) 'ගඟුලි සඟරා' ව්‍යාපාරය ඇසුරෙන් පහත සඳහන් කළමනාකරණ කාර්ය සඳහා නිදසුන බැගින් ලියන්න.
(අ) සංවිධානකරණය (ආ) පාලනය
- (iv) 'ගඟුලි සඟරා' ව්‍යාපාරය විසින් සපයනු ලබන සේවාවට අදාළව පහත නිෂ්පාදන සාධක සඳහා නිදසුන බැගින් ලියන්න.
(අ) ණමිස (ආ) ශ්‍රමය (ඉ) ප්‍රාග්ධනය (ඊ) ව්‍යවසායකත්වය
- (v) (අ) 2022.01.01 දිනට 'ගඟුලි සඟරා' ව්‍යාපාරයේ හිමිකම් සහ වගකීම්වල වටිනාකම් වෙන වෙන ම ලියන්න.
(ආ) 2022.01.01 දිනට 'ගඟුලි සඟරා' ව්‍යාපාරය සතු වත්කම් දෙකක් වටිනාකම් සහිතව ලියන්න.
- (vi) (අ) 2022.01.31 දිනට 'ගඟුලි සඟරා' ව්‍යාපාරයේ උපවින විදුලිය රු. 1 000 සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත සඳහන් කරන්න.
(ආ) 'ගඟුලි සඟරා' ව්‍යාපාරය රු. 120 000 කට ආරක්ෂිත ඇඳුම් කට්ටල අත්පිට මුදලට ගැනීමට අදාළ දිවිත්ව සටහන ලියන්න.
- (vii) 2022.01.31 දිනට 'ගඟුලි සඟරා' ව්‍යාපාරයේ එක් එක් ජංගම නොවන වත්කමේ ශුද්ධ අගය වෙන වෙන ම දක්වන්න.
- (viii) 2022.01.31 දිනට 'ගඟුලි සඟරා' ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න.
- (ix) 2022.01.31 දිනෙන් අවසන් මාසය සඳහා 'ගඟුලි සඟරා' ව්‍යාපාරයේ ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කර දක්වන්න.
- (x) 'ගඟුලි සඟරා' ව්‍යාපාරයේ,
(අ) 2022.01.31 දිනට හිමිකම් කොපමණ ද?
(ආ) 2022.01.31 දිනට මුළු වත්කම්වල වටිනාකම කොපමණ ද? (ලකුණු 02 x 10 = 20 යි)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (i) සමුපකාර සමිතිවල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
(අ) මිනිස් අවශ්‍යතා නිසඟයෙන් බිහිවන අතර චුළුමනා නිර්මාණය කළ හැකි ය.
(ආ) ව්‍යාපාරයක තරගකරුවන් එහි අභ්‍යන්තර පරිසර සාධකයකි.
(ඉ) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සේවා සැපයීමේ ව්‍යාපාරයකි.
(ඊ) හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම සීමිත වේ. (ලකුණු 02 යි)
- (iii) සමත් තම පියා සමඟ පාසලේ සිට නිවස වෙත යන අතරේ දී සිදු වූ සිදුවීම් දෙකක් පහත දැක්වේ.
1. පියා, සුමුදු පොත් අලෙවිසැලෙන් සමන්ට සිතියම් පොතක් මිල දී ගැනීම
2. පියා, සීමාසහිත ලංකා සහෝසෙන් හාල් කිලෝග්‍රෑම් පහක් මිලට ගැනීම
ඉහත එක් එක් සිද්ධිය තුළින් සපුරා ගනු ලැබූ මිනිස් අවශ්‍යතාව සහ එම අවශ්‍යතාව සපුරාලීමට අදාළ වූ ව්‍යාපාරය අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය (අරමුණු අනුව) සඳහන් කරන්න. (පිළිතුරු සැපයීම සඳහා පහත ආකාරයේ වගුවක් භාවිත කරන්න.)

සිද්ධිය	සපුරා ගනු ලැබූ මිනිස් අවශ්‍යතාව	අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය (අරමුණු අනුව)
1		
2		

(ලකුණු 02 යි)

- (iv) නයනා විසින් නුවරඑළියේ මල් වගා කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් 'සකුරා මල්' නමින් සාර්ථකව පවත්වාගෙන යන අතර, පසුගිය වසරේ ඇති වූ දිලීර රෝගයක් නිසා ග්‍රාමීය බැංකු ණය වාරිකය ගෙවීමේ අපහසුතාවකට පත් විය. නමුත් ඇයගේ ව්‍යාපාර දැනුම, කැපවීම සහ කාබනික පොහොර ලබා දෙමින් රජය කළ දිරිගැන්වීම නිසා ඇය මෙම වසරේ සාර්ථක විය.
(අ) ඉහත සිද්ධියේ සඳහන් වන 'සකුරා මල්' ව්‍යාපාරයේ ඇල්මැනි පාර්ශ්ව දෙකක් ලියන්න.
(ආ) ඉහත සිද්ධියේ සඳහන් 'සකුරා මල්' ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීමට හේතුව ලියන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

[නවවැනි පිටුව බලන්න.

3. (i) ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි දෙකක් ලියන්න.

(ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ දී රේඛනය කිරීම අනිවාර්ය වේ.

(ආ) පීවිත රක්ෂණය සඳහා හානිපූර්ණ රක්ෂණ මූලධර්මය අදාළ නොවේ.

(ඇ) සන්නිවේදන ක්‍රියාවලියක යවන්නා හා ලබන්නා අතර හුවමාරුවන පණිවුඩය සම්බන්ධ කරනුයේ සන්නිවේදන මාධ්‍යය මගිනි.

(ඊ) බොහෝවිට ගමනාන්තය තෙක් යොදාගත නොහැකි වීම, දුම්රිය මාර්ග ප්‍රවාහනයේ ඇති අවාසියකි.

(ලකුණු 02 යි)

(iii) යාපනයේ අර්නාපල් වගා කරන රාජා කොළඹ සුපිරි වෙළඳසැලක් හිමි ප්‍රභාත්ට අර්නාපල් කිලෝග්‍රෑම් 50 ක් සිකුරාදා රාත්‍රී දුම්රියෙන් කොටුව දුම්රිය ස්ථානය වෙත එවන බව දුරකථනයෙන් දැනුම් දෙන ලදී. ප්‍රභාත් එම අර්නාපල් තොගය භාර ගැනීමට එකඟ වී රාජාට දන්වා තම ලොරි රථයේ රියදුරුට හා සේවකයකුට කොටුව දුම්රිය ස්ථානයට යන මෙන් දන්වන ලදී.

(අ) ඉහත සිද්ධියේ ඇතුළත් සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංගයක් වන ප්‍රතිචාරය සඳහා නිදසුනක් ලියන්න.

(ආ) ඉහත සිද්ධියේ ඇතුළත් සිල්ලර වෙළෙන්දා හා තොග වෙළෙන්දා වෙත වෙන ම නම් කරන්න.

(ලකුණු 02 යි)

(iv) ජගත් ව්‍යායාම මංකිරුවේ ඇවිදීමත් සිටිය දී රු. 500 000 ක වටිනාකමකින් යුත් බිම් වැටි තිබුණු මහජන බැංකුවේ චෙක්පතක් ඇහිඳු ගනු ලැබී ය. එම චෙක්පතේ මුහුණත 'රුවන් පෙරේරා' යන නම ලියා තිබූ අතර 'ආදායකයාගේ ගිණුමට පමණයි, ලංකා බැංකුව' යන යෙදුම සමාන්තර රේඛා දෙකක් අතර ලියා තිබුණි.

(අ) මෙම චෙක්පතෙහි අණලදු සහ ආදායකයා වෙත වෙන ම නම් කරන්න.

(ආ) මෙම චෙක්පතෙහි වටිනාකම බැංකු කවුන්ටරයෙන් මුදල් කර ගැනීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි ය. ඊට හේතුව කුමක් ද?

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

4. (i) සාමාන්‍ය කොටස්වල ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් ලියන්න.

(ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) සැලසුම් කරන ලද ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ දී ව්‍යාපාරයේ මානව සම්පත නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාවලිය මෙහෙයවීමයි.

(ආ) ව්‍යාපාරයකට වඩාත් ආකර්ෂණීය මෙන් ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි වෙළෙඳපොළ කොටස ඉලක්ක වෙළෙඳපොළ වේ.

(ඇ) පුද්ගලයකු උපයාගත් ආදායමෙන් ඉතිරි කරගත් මුදලක්, යම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් එලදායී මාර්ගයක යෙදවීම ආයෝජනය වේ.

(ඊ) රජය වෙනුවෙන් වාණිජ බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලැබේ.

(ලකුණු 02 යි)

(iii) දසුන් තම කිතුල් හකුරු නිෂ්පාදන පිටකොටුව දුම්රිය ස්ථානය අසල විශේෂ වට්ටමක් සහිත ව සේවකයින් තිදෙනෙකු සමග අලෙවි කරන අතර, එක් එක් සේවකයා ඉටු කළ යුතු කාර්ය පිළිබඳ ව උපදෙස් දෙන ලදී. ඉහත සිද්ධිය ඇසුරෙන්,

(අ) කළමනාකරණ කාර්යයක් වන මෙහෙයවීම සඳහා නිදසුනක් ලියන්න.

(ආ) අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයක් වන මිල සඳහා නිදසුනක් ලියන්න.

(ලකුණු 02 යි)

(iv) අමල් සහ සමන් යන අයට ලොතරැයි දිනුමක් හිමි වී ඇති අතර ඔවුන් දෙදෙනා එය සම සමඵ බෙදා ගන්නා ලදී. අමල් තමාට ලද මුදලින් සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කර ඉතිරි මුදලින් ඉඩමක් මිල දී ගන්නා ලදී. සමන් තමාට ලද මුදලින් අඩක් කොළඹ කොටස් වෙළෙඳපොළේ සීමිත පොදු සමාගමක කොටස් මිල දී ගැනීමට යෙද වූ අතර ඉතිරිය ස්ථාවර තැන්පතු ගිණුමක තැන්පත් කරන ලදී.

ඉහත සිද්ධියට අදාළ ව,

(අ) ප්‍රතිලාභයක් ලෙස පොලී ආදායමක් ලබන්නේ කවුරුන් ද?

(ආ) අමල් සහ සමන් යන දෙදෙනාට ම ලැබිය හැකි ප්‍රතිලාභයේ නම කුමක් ද?

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

II කොටස - ගිණුම්කරණය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

5. (i) ගිණුම්කරණයේ ප්‍රධානතම ම අරමුණ කුමක් ද? (ලකුණු 02 යි)

(ii) ව්‍යාපාරයක සිදු වූ පහත සඳහන් එක් එක් ගනුදෙනුව සටහන් කිරීම සඳහා භාවිත කරන මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත වෙන වෙනම ලියන්න.

(අ) රු. 50 000 ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගැනීම

(ආ) ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රු.100 000 ක ලී බඩු ණයට ගැනීම (ලකුණු 02 යි)

(iii) රාජ්‍යේ ව්‍යාපාරයේ 2022.01.01 දිනට මුළු වත්කම් හා මුළු වගකීම් පහත දැක්වේ.

රු.

මෝටර් රථය	250 000
භාණ්ඩ තොගය	140 000
ණයගැතියෝ	20 000
මුදල් ශේෂය	100 000
මුළු වගකීම්	30 000

2022 ජනවාරි මාසය තුළ රාජ්‍යේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට බලපා ඇති ආකාරය පහත දැක්වා ඇත.

දිනය	වත්කම්			= හිමිකම + වගකීම්		
	මෝටර් රථ (රු.)	භාණ්ඩ තොගය (රු.)	ණයගැතියෝ (රු.)	මුදල් (රු.)	හිමිකම (රු.)	ණයගිම්ම (රු.)
01/05		+ 9 000				+ 9 000
01/10				- 10 000	- 10 000 (රක්ෂණ ගාස්තු)	
01/14			- 7 000	+ 7 000		
01/20				- 8 000		- 8 000
01/25		- 15 000	+ 25 000		+ 10 000 (ලාභය)	

අවශ්‍ය වන්නේ :

(අ) 2022.01.14 දින සිදු වී ඇති ගනුදෙනුව වටිනාකම් සහිතව ලියන්න.

(ආ) 2022.01.25 දිනට ව්‍යාපාරයේ හිමිකමේ වටිනාකම කොපමණ ද?

(ඉ) 2022.01.25 දිනට ව්‍යාපාරයේ මුළු ජංගම වත්කම්වල වටිනාකම කොපමණ ද?

(ඊ) 2022.01.31 දින රාජ්‍යේ ව්‍යාපාරයේ සිදු වූ පහත ගනුදෙනුව ඉහත ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දැක්වන්න.

රාජ්‍ය රු. 300 000 ක් වටිනා පෞද්ගලික මෝටර් රථය ව්‍යාපාරයට යෙදවීම (ලකුණු 04 යි)

(iv) නාරදගේ තොග වෙළෙඳ ව්‍යාපාරයේ 2022 ජනවාරි මාසයේ සිදු වූ විකුණුම් ගනුදෙනු පහත දැක්වේ.

2022.01.05	භාණ්ඩ තොගයක් රු. 45 000 කට වාමරට ණයට විකිණීම	(ඉන්වොයිස් අංක. 520)
2022.01.14	භාණ්ඩ තොගයක් රු. 60 000 කට අත්පිට මුදලට විකිණීම	(ලදුපත් අංක. 428)
2022.01.25	භාණ්ඩ තොගයක් රු. 100 000 කට නුවන්ට ණයට විකිණීම වෙළෙඳ වට්ටම 5%	(ඉන්වොයිස් අංක. 521)

අවශ්‍ය වන්නේ :

2022 ජනවාරි මාසය සඳහා නාරදගේ ව්‍යාපාරයේ,

(අ) විකුණුම් ජර්නලය

(ආ) විකුණුම් ගිණුම.

(ඉ) මුළු විකුණුම් වටිනාකම

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

/එකොළොස්වැනි පිටුව බලන්න.

6. (i) ප්‍රාථමික පිරිවැයේ මූලිකාංග නම් කරන්න.

(ලකුණු 02 යි)

(ii) නිමල් කැන්වස් රෙදිවලින් බැග් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් 2022.01.01 දින ආරම්භ කර, ඒ සඳහා රු. 120 000 ක් වටිනා යන්ත්‍ර උපකරණ මිලට ගන්නා ලදී. ජනවාරි මාසයේ නිෂ්පාදන වියදම් පහත දැක්වේ.

	රු.
ගොඩනැගිලි කුලී	20 000
බැග් මසන්නන්ගේ වැටුප්	60 000
මුරකරු වැටුප	25 000
කැන්වස් රෙදි මිලට ගැනුම්	200 000
බැග් මෝස්තර නිර්මාණ වියදම්	30 000
විදුලි වියදම	8 000
යන්ත්‍ර අලුත්වැඩියා වියදම්	14 000
යන්ත්‍ර ක්ෂය	3 000

ජනවාරි මාසය අවසානයේ ඉතිරි කැන්වස් රෙදි කිසිවක් නොමැති අතර, කැන්වස් බැගයක පිරිවැය රු.1200 කි.

අවශ්‍ය වන්නේ :

ජනවාරි මාසයේ කැන්වස් රෙදි බැග් නිෂ්පාදනයට අදාළ,

(අ) ප්‍රාථමික පිරිවැය

(ආ) පොදුකාර්ය පිරිවැය

(ලකුණු 02 යි)

(iii) කසුන්ගේ ව්‍යාපාරය විසින් 2022.01.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
මුදල් ශේෂය	110 000	
විකුණුම්		540 000
ගැනුම්	300 000	
දුරකථන ගාස්තු	8 000	
වරිපනම් ගාස්තු	2 000	
මෝටර් රථය	250 000	
ඉඩම් හා ගොඩනැගිලි	800 000	
ණයහිමියෝ		60 000
ප්‍රාග්ධනය		900 000
අවිනිශ්චිත ගිණුම	30 000	
	<u>1 500 000</u>	<u>1 500 000</u>

ඉහත ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේ දී හඳුනාගත් ගිණුම්කරණ වැරදි පහත දැක්වේ.

(අ) ගෙවූ දුරකථන ගාස්තු රු. 6 000 ක් දුරකථන ගාස්තු ගිණුමේ රු. 8 000 ක් ලෙස සටහන් කර තිබීම

(ආ) ණයහිමියන්ට ගෙවූ රු. 16 000 ක් අදාළ ණයහිමි ගිණුමට බැර කර තිබීම

(ඉ) ගෙවූ ගොඩනැගිලි අලුත්වැඩියා වියදම් රු. 100 000 ක් ගොඩනැගිලි ගිණුමට හර කිරීම

අවශ්‍ය වන්නේ :

(අ) ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුම

(ආ) ඉහත වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන්

(ලකුණු 04 යි)

(iv) 2022.03.31 දිනට ගයාන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාසිදායක ශේෂය රු. 24 000 ක් විය. නමුත් එදිනට ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය මෙයට වෙනස් විය. පසුව වෙනසට හේතු ලෙස පහත සඳහන් කරුණු ආනාවරණය විය.

● බැංකුව විසින් ගයාන්ගේ ජංගම ගිණුමේ සටහන් නොකරන ලද චෙක්පත් :

- තැන්පත් කළ නමුත් නිශ්කාෂණය නොවූ රු. 14 000 ක චෙක්පත
- නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ රු. 15 000 ක චෙක්පත

● ගයාන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් නොවූ ගනුදෙනු :

- ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ ණය වාරිකය රු. 10 000
- සෘජුවම බැංකුවට ලැබූ ණයගැති ප්‍රේෂණ රු. 30 000

අවශ්‍ය වන්නේ :

(අ) 2022.03.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම

(ආ) 2022.03.31 දිනට ව්‍යාපාරයේ බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කිරීම

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

[දොළොස්වැනි පිටුව බලන්න.

7. (i) ලාභ අරමුණු කර නොගත් සංවිධානයක පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන දෙකක් නම් කරන්න. (ලකුණු 02 යි)
- (ii) ශක්ති ක්‍රීඩා සමාජයේ 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දෝෂ සහිතව පිළියෙල කළ ආදායම් ප්‍රකාශය පහත දැක්වේ.

ආදායම්	රු.	රු.
සාමාජික ගාස්තු	18 000	28 000
පරිත්‍යාග ලැබීම්	10 000	
විෂදුම්		
ක්‍රීඩා තරග සඳහා වියදම්	8 000	(19 500)
විදුලි බිල් ගාස්තු	1 500	
ප්‍රවේශ පත්‍ර ආදායම්	10 000	
ශුද්ධ ලාභය		
		8 500

අමතර තොරතුරු :

- මෙම ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් ගණන 100 කි.
- එක් අයෙකුගේ වාර්ෂික සාමාජික ගාස්තුව රු. 200 කි.
- රු. 5 000 කට මිලට ගෙන ඇති ක්‍රීඩා උපකරණ වාර්ෂිකව 10% බැගින් ක්ෂය කිරීමට තීරණය කර ඇත.

අවශ්‍ය වන්නේ :

ශක්ති ක්‍රීඩා සමාජයේ 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම. (ලකුණු 02 යි)

- (iii) නිර්මලාගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
විකුණුම්		800 000
ගැනුම්	375 000	
ඉඩම් හා ගොඩනැගිලි (පිරිවැයට)	500 000	
මෝටර් රථ (පිරිවැයට)	600 000	
ණයගැතියෝ	9 000	
ණයහිමියෝ		15 000
ගොඩනැගිලි කුලී	18 000	
ලද වට්ටම්		5 000
දුන් වට්ටම්	2 000	
විකුණුම් සේවක වේතන	8 000	
බැංකු ගාස්තු	1 500	
විදුලි-ගාස්තු	2 500	
10% බැංකු ණය		100 000
ප්‍රාග්ධනය 2021.01.01 දිනට		624 000
ගෙනඒමේ කුලී	10 000	
තොගය 2021.01.01 දිනට	15 000	
මුදල් ශේෂය	3 000	
	<u>1 544 000</u>	<u>1 544 000</u>

අමතර තොරතුරු :

- 2021.12.31 දිනට ඉතිරි තොගයේ පිරිවැය රු. 20 000 කි.
- 2021.12.31 දිනට ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රු. 2000 කි.
- මෝටර් රථ සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් ක්ෂය කළ යුතු ය.

අවශ්‍ය වන්නේ :

- (අ) 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය (ලකුණු 04 යි)
- (ආ) 2021.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)
